



පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

**2023**

වාර්ෂික කාර්ය සාධන වාර්තාව

**2023 වර්ෂය සඳහා වාර්ෂික කාර්ය සාධන වාර්තාව**  
**පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය**  
**වැය ශීර්ෂ අංකය -17**

**අන්තර්ගතය**

- පරිච්ඡේදය 01 -** ආයතනික පැතිකඩ
- පරිච්ඡේදය 02 -** ප්‍රගතිය හා ඉදිරි දැක්ම
- පරිච්ඡේදය 03 -** වසරේ සමස්ත මූල්‍ය කාර්ය සාධනය
- පරිච්ඡේදය 04 -** කාර්ය සාධන දර්ශක
- පරිච්ඡේදය 05 -** තිරසාර සංවර්ධන අරමුණු (SDG) සපුරා ගැනීමේ කාර්ය සාධනය
- පරිච්ඡේදය 06 -** මානව සම්පත් පැතිකඩ
- පරිච්ඡේදය 07 -** අනුකූලතා වාර්තාව

# 01 පරිච්ඡේදය - ආයතනික පැතිකඩ

## 1.1 හැදින්වීම

පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත විශේෂ වියදම් ඒකකයක් වන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකු හා සම තත්ත්වයේ ගැනෙන සභානායක ලේකම්වරයා එහි ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වේ. පාර්ලිමේන්තුවේ වාර්ෂික ව්‍යවස්ථාදායක වැඩසටහන් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය කිරීම, අධීක්ෂණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම මගින් මෙම කාර්යාලය පාර්ලිමේන්තුවේ ගරු සභානායකවරයා හට සිය රාජකාරි සාර්ථකව ඉටුකරලීම සඳහා සහායවීම සිදු කරයි.

පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ කාර්ය මණ්ඩලය රජයේ ව්‍යවස්ථාදායක වැඩසටහන් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සමඟ එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කරයි.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අමාත්‍ය ධුරයක් දරන ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු පත් කරනු ලැබේ. පාර්ලිමේන්තු සැසිවාරවල දී ආණ්ඩුවේ කටයුතු සහ රජයේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සභානායකවරයාගේ වගකීම වේ.

පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටික කාරණාවල දී එය මෙහෙයවීම සඳහා සභාව සභානායකවරයා වෙත යොමු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයන්ට අනුකූලව ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීම සභානායකවරයාගේ වගකීම වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දීමට සහ සහාය වීමට සභානායකවරයා සෑම විටම සුදානම්ව සිටියි.

1.2 දැක්ම, මෙහෙවර සහ අරමුණු

දැක්ම

“පොදු රාජ්‍ය මණ්ඩල රටවල් අතර විශිෂ්ඨතම සහානායක කාර්යාලය බවට පත්වීම”

මෙහෙවර

“පාර්ලිමේන්තුව මගින් ව්‍යවස්ථා සම්මත කිරීම සහතික කරනු වස් රජයේ ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය”

අරමුණු

- රජයේ වාර්ෂික ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම.
- රජයේ වාර්ෂික ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන යටතේ රජයේ කටයුතුවලට ගැනෙන ව්‍යවස්ථා ඇතුළත් පනත් කෙටුම්පත්, යෝජනා, නියමයන්, නීති සහ නියෝග හා වාර්තා ආදිය පාර්ලිමේන්තුව විසින් කඩිනමින් අනුමත කරනු ලැබීම සහතික කිරීම.
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු කරවීම.

### 1.3 ප්‍රධාන කාර්යයන්

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයට පැවරී ඇති මූලික වගකීම වනුයේ රජයේ ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීමත්, ඒ යටතේ රජයේ කටයුතුවලට ගැනෙන ව්‍යවස්ථා ඇතුළත් පනත් කෙටුම්පත්, යෝජනා, නියමයන්, නීති සහ නියෝග හා වාර්තා ආදිය පාර්ලිමේන්තුව විසින් නියමානුකූලව අනුමත කරනු ලැබීම සහතික කිරීමෙන් පසු ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහායවීමත් ය.

වාර්ෂික අයවැය ලේඛනය / විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම (සාකච්ඡා කිරීම සහ අනුමැතිය ලබා ගැනීම) ඇතුළුව පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ කටයුතු විධිමත් මෙහෙයවීමකින් යුතුව කඩිනම්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සහතික කිරීම මෙම කාර්යාලය විසින් සිදු කරන අතර, එය වඩාත් සවිස්තරව දැක්වුවහොත් මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යයන් පහත පරිදි වේ.

- (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ආණ්ඩුවේ කටයුතුවලට අදාළ විවිධ විෂයයන්ට ලැබිය යුතු සාපේක්ෂ ප්‍රමුඛතාවය නිගමනය කිරීම. (පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් මෙම කාර්යාලය විසින් දක්වනු ලබන ප්‍රමුඛතාවයන්ට අනුකූල විය යුතුය.)
- (2) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුව රැස්වන සෑම සතියක් සඳහාම ආණ්ඩුවේ කටයුතු පිළිබඳ වැඩ සටහන සකස් කිරීම.
- (3) අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලනු ලැබීම සඳහා වාර්ෂික අයවැය වැඩසටහන / කාලසටහන ඉදිරිපත් කිරීම.
- (4) ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසනු ලබන අවස්ථාව යටතේ ගරු මන්ත්‍රීවරුන් විසින් අසනු ලබන ප්‍රශ්න, ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට වහා යොමු කිරීම සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ගරු පක්ෂ නායකවරුන් විසින් අසනු ලබන ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා විය යුතු යෝජනා සහ සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න අදාළ අමාත්‍යාංශවල ක්ෂණික අවධානය සහ ප්‍රතිචාරය සඳහා කඩිනමින් යොමු කරනු ලබන බවට වග බලා ගැනීම.
- (5) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇති පිළිගත් පාර්ලිමේන්තු රීතින්ට හා ක්‍රියාපටිපාටීන්ට රජයේ ආයතන අනුකූල වන බවට සහතික වීම සහ කාර්යය පරිපාටිගත අංශයන් සම්බන්ධයෙන් රජයේ ආයතනවලට නිසි උපදෙස් හා මගපෙන්වීම ලබාදීම.
- (6) මෙම කාර්යාලය වෙත ඉදිරිපත් කරන රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වාර්ෂික කාර්ය සාධන වාර්තා හා සංස්ථා සහ ආනෙකුත්


ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තා හා ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර, අදාළ කාරක සභා වෙත යොමු කිරීම හා පසුව වාර්ෂික වාර්තා හා ගිණුම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම පිණිස යෝජනා ඉදිරිපත් කිරීම.

- (7) අයවැය කාරක සභා අවස්ථාවේ දී අමාත්‍යාංශවලින් ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- (8) පාර්ලිමේන්තු උපදේශක කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා මෙන්ම වෙනත් විශේෂ කාරක සභාවල කටයුතු කිරීම පිණිසත්, විවිධ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මන්ත්‍රණ ආදියෙහි දී ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කිරීම පිණිසත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කිරීම/ නිර්දේශ කිරීම.
- (9) පවත්නා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාපටිපාටි, පරිවයන් හා ක්‍රම යාවත්කාලීන කිරීම හා විධිමත් කිරීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග වරින්වර යෝජනා කිරීම.
- (10) ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා ඔවුන්ට සහාය වීම.
- (11) පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් පිළිබඳ උපදෙස් ලබාදීම.
- (12) පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වෙන අවස්ථාවල මෙම කාර්යාලයේ නිලධාරීන් නිල මැදිරියේ රැඳී සිටිමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සහාය ලබා දීම.

**1.4 සංවිධාන සටහන**

ප්‍රධාන වශයෙන් සභානායකතුමාගේ උපදෙස් පරිදි සභානායක ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් සභානායක කාර්යාලයේ රාජකාරී කටයුතු සිදුවේ. සභානායක ලේකම්වරයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් කටයුතු කරන අතර, ඔහුට සහාය වීම පිණිස අතිරේක ලේකම්වරයෙක් ඇතුළුව 39 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද වේ.

# සංවිධාන සටහන



## 02 පරිච්ඡේදය - ප්‍රගතිය සහ ඉදිරි දැක්ම

### 2.1 ඉටු කරන ලද ප්‍රධාන කාර්යයන්

මෙම කාර්යාලය විසින් 2023 වර්ෂය තුළ දී අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අදාළ ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව, ජනතා සුබසාධනයට අත්‍යවශ්‍ය වූ කාරණා සම්බන්ධයෙන් හා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කටයුතුවලට අදාළව පහත සඳහන් පනත් කෙටුම්පත්, යෝජනා, තීරණ, රෙගුලාසි, නියෝග සහ ගිවිසුම්, පරිපූරක ඇස්තමේන්තු සහ අත්තිකාරම් ගිණුම්, වාර්ෂික වාර්තා සහ අනෙකුත් වාර්තා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇත.

පසුගිය වසර කීපය තුළ පනත් කෙටුම්පත්, නීති, නියෝග හා රෙගුලාසි ඉදිරිපත් කිරීම

	2016	2017	2018	2019	2020	2021	2022	2023
පනත් කෙටුම්පත්	31	38	42	32	09	30	44	38
නීති, නියෝග හා රෙගුලාසි	153	168	155	176	210	306	169	240

#### 2.1.1 පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීම.

##### මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

අනු අං.	පනත් අංකය	පනත් නාමය	සහතිකය සටහන් කළ දිනය
1.	4/2023	දේශීය ආදායම් ( සංශෝධන)	2023.05.08
2.	6/2023	පාර්ලිමේන්තු අයවැය කාර්යාලය	2023.06.27
3.	11/2023	ඔටුු ඇල්ලීම සහ සුදු බදු (සංශෝධන)	2023.08.21
4.	12/2023	විසර්ජන (සංශෝධන)	2023.08.21
5.	14/2023	දේශීය ආදායම් (සංශෝධන)	2023.09.08
6.	15/2023	සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)	2023.09.08
7.	16/2023	ශ්‍රී ලංකා මහ බැංකු	2023.09.14
8.	17/2023	බැංකු (විශේෂ විධිවිධාන)	2023.09.14
9.	32/2023	2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත	2023.12.13
10.	33/2023	මුදල්	2023.12.13
11.	34/2023	විසර්ජන	2023.12.13

**අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය**

අනු අං.	පනත් අංකය	පනත් නාමය	සහතිකය සටහන් කළ දිනය
12.	1/2023	බද්දට දී ඇති පරිශ්‍රවල සන්නකය ආපසු ලබාගැනීමේ	17.01.2023
13.	2/2023	පුනරුත්ථාපන කාර්යාංශය	24.01.2023
14.	3/2023	මැතිවරණ වියදම් නියාමනය කිරීමේ	24.01.2023
15.	7/2023	සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)	27.06.2023
16.	09/2023	දූෂණ විරෝධී	08.08.2023
17.	10/2023	අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ	08.08.2023
18.	20/2023	සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)	17.10.2023
19.	21/2023	මැතිවරණ (විශේෂ සංවිධාන )	17.10.2023
20.	26/2023	ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමාන ප්‍රදානය කිරීමේ	01.11.2023
21.	28/2023	දූෂණ - විරෝධී (සංශෝධන)	17.11.2023
22.	29/2023	සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)	17.11.2023

**සෞඛ්‍ය අමාත්‍යාංශය**

අනු අං.	පනත් අංකය	පනත් නාමය	සහතිකය සටහන් කළ දිනය
23.	19/2023	ආයුර්වේද (සංශෝධන)	19.10.2023
24.	22/2023	ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර	17.10.2023
25.	31/2023	ගලහ හදවති ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය	24.11.2023

**වරාය හා නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය**

අනු අං.	පනත් අංකය	පනත් නාමය	සහතිකය සටහන් කළ දිනය
26.	8/2023	ගුවන් ප්‍රවාහන (සංශෝධන)	14.07.2023
27.	23/2023	ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන)	17.10.2023
28.	24/2023	සිවිල් ගුවන් සේවා (සංශෝධන)	17.10.2023

**ධීවර අමාත්‍යාංශය**

අනු අං.	පනත් අංකය	පනත් නාමය	සහතිකය සටහන් කළ දිනය
29.	27/2023	ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන)	17.11.2023

**2.1.2 නියෝග, නීති හා රෙගුලාසි සහ ගිවිසුම් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.**

2023 වර්ෂයේ දී නියෝග, නීති හා රෙගුලාසි 240ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා දී ඇත.

**2.1.3 පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ අමතර නිදහස් කිරීම් සහ අත්තිකාරම් ගිණුම් සීමා ඉහළ නැංවීමේ යෝජනා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සහ අනුමැතියට ඉදිරිපත් කිරීම**

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ අමතර නිදහස් කිරීම් 12 ක් සහ අත්තිකාරම් ගිණුම් 9 ක් 2023 වර්ෂය තුළ දී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා අනුමැතියට ඉදිරිපත් කර ඇත.

**2.1.4 පවතින කාලීන ප්‍රශ්ණ හා ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා මහජන නියෝජිතයින්ට අවස්ථාව සැලසීම**

මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්ණ ඇසීමේ අවස්ථාව වඩාත් නිවු කරමින් 2021 වසරේ සිට සභාව කල් තබන අවස්ථාවේ දී ප්‍රශ්ණ 02ක් ඇසීමට අවස්ථාව ලබා දී ඇත.

සභාව කල් තබන අවස්ථාවේ දී ප්‍රශ්ණ

	ප්‍රශ්ණ සංඛ්‍යාව 2021	ප්‍රශ්ණ සංඛ්‍යාව 2022	ප්‍රශ්ණ සංඛ්‍යාව 2023
ආණ්ඩු පක්ෂය	21	22	18
විරුද්ධ පක්ෂය	21	22	19

තව ද පොදු වැදගත්කමකින් යුතු කාලීන ප්‍රශ්ණ හා ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ දී විවාදයට ගෙන එනු ලබන යෝජනා 66 ක්, සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 68ක් පිළිබඳව අදාළ අමාත්‍යාංශවල අවධානය යොමු කර අදාළ පිළිතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද මෙම වකවානුව තුළ සිදු කර ඇත.

කල් තබන අවස්ථාවේ දී විවාදයට ගෙන එනු ලබන යෝජනා

	යෝජනා සංඛ්‍යාව			
	2020	2021	2022	2023
ආණ්ඩු පක්ෂය	33	32	24	32
විරුද්ධ පක්ෂය		28	22	34

**ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න**

	2020	2021	2022	2023
ස්ථාවර නියෝග 27(2) යටතේ අසා ඇති ප්‍රශ්න සංඛ්‍යාව	34	58	42	68
පිළිතුරු ලබා දී ඇති ප්‍රශ්න සංඛ්‍යාව	30	52	32	61
පිළිතුරු ලබා දීමට ඇති ප්‍රශ්න සංඛ්‍යාව	04	6	10	7

**අග්‍රාමාත්‍යතුමාගෙන් අසනු ලබන ප්‍රශ්න**

	2023
ආණ්ඩු පක්ෂය	2
විරුද්ධ පක්ෂය	2

**2.1.5 වාර්ෂික වාර්තා සහ අනෙකුත් වාර්තා පාර්ලිමේන්තු සභාගත කිරීම.**

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා සහ අනෙකුත් වාර්තා 545ක් 2023 වර්ෂයේ දී මෙම කාර්යාලය සම්බන්ධීකරණය කොට පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇත.

	2020	2021	2022	2023
වාර්ෂික කාර්ය සාධන වාර්තා	137	172	233	154
වාර්ෂික වාර්තා	109	264	304	325
වෙනත් වාර්තා	3	22	41	66
එකතුව	249	458	578	545

**2.1.6 පාර්ලිමේන්තුවේ කමිටු පවත්වාගෙන යාම සඳහා දායකත්වය**

පාර්ලිමේන්තු කමිටු හා අමාත්‍යාංශ උපදේශක කාරක සභා සක්‍රීය මට්ටමින් පවත්වාගෙන යාම මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පවත්වා ගැනීම මෙන් ම මහජන නියෝජිතයින්ට අමාත්‍යාංශ කටයුතු කෙරෙහි දායකත්වය ලබා දීමට අවස්ථාව සලසා දීම.

මේ යටතේ මහජන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කමිටු, උපදේශක කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා 2023 වසර තුළ පහත සඳහන් පරිදි සාමාජික නාම යෝජනා ලබා දීම.

අනු අං.	කමිටු නාමය	තෙවන සභාවාරය				සිව්වන සභාවාරය			
		සාමාජික සංඛ්‍යාව				සාමාජික සංඛ්‍යාව			
		නිල බලයෙන් පත්වන	පත්කල යුතු			නිල බලයෙන් පත්වන	පත්කල යුතු		
			ආණ්ඩු පක්ෂ	විපක්ෂ	මුළු සංඛ්‍යාව		ආණ්ඩු පක්ෂ	විපක්ෂ	මුළු සංඛ්‍යාව
1	පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව	7	15	10	25	7	16	10	26
2	තේරීම් කාරක සභාව	1	7	5	12	1	7	5	12
3	ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව	3	6	3	9	3	6	3	9
4	ගෘහා කාරක සභාව	1	10	4	14	1	10	4	14
5	ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව		11	5	16		11	7	18
6	රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව		19	12	31		19	12	31
7	පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව		19	12	31		19	12	31
8	රජයේ මුදල් පිළිබඳ කාරක සභාව		18	10	28		18	10	28
9	මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව		15	8	23		15	8	23
10	උසස් නිලතල පිළිබඳ කාරක සභාව	පළමු සභාවාරයේ මෙම කාරක සභාව සඳහා පත්කිරීම් සිදුකර ඇත.							
11	සම්බන්ධීකරණ කාරක සභාව	සියළු කමිටු සභාපතිවරු				සියළු කමිටු සභාපතිවරු			
12	පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව	2	8	8	16	2	8	8	16
13	ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව	2	10	5	15	2	10	5	15

අනු අං.	කමිටු නාමය	තෙවන සභාවාරය					සිව්වන සභාවාරය				
		සාමාජික සංඛ්‍යාව					සාමාජික සංඛ්‍යාව				
		කමිටු ගණන	නිල බලයෙන් පත්වන	පත්කල යුතු			කමිටු ගණන	නිල බලයෙන් පත්වන	පත්කල යුතු		
				ආණ්ඩු පක්ෂ	විපක්ෂ	මුළු ගණන			ආණ්ඩු පක්ෂ	විපක්ෂ	මුළු ගණන
1	අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා	29	64	87	58	209	28	60	88	58	208
2	ආංශික අධීක්ෂණ කාරක සභා			107			17		118	84	202

**විශේෂ කාරක සභා**

2023 වසර තුළ පහත සඳහන් විශේෂ කාරක සභා සඳහා ද සාමාජිකයින් පත් කර ඇත.

- ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
- ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
- ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

**2.1.7 අන්තර්ජාතික පාර්ලිමේන්තු කමිටු පවත්වාගෙන යාම සඳහා දායකත්වය**

ලෝකයේ විවිධ රටවල පාර්ලිමේන්තු නියෝජිතයින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල අතර සහයෝගීතාවය, නව අදහස්, දැනුම හා ආකල්ප වර්ධනය කිරීම සහ සාමය, ප්‍රජාතාන්ත්‍රවාදය හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උදෙසා පිහිටුවා ඇති පහත දැක්වෙන කමිටු සඳහා වාර්ෂිකව සාමාජිකයින් වශයෙන් ආණ්ඩු පක්ෂයෙන් පත්කල යුතු පාර්ලිමේන්තු නියෝජිතයින් 20ක් බැගින් පත් කිරීම මෙම කාර්යාලයෙන් සිදු කෙරේ. එමගින් ඒ ඒ සංවිධාන විසින් මෙහෙයවනු ලබන දේශීය හා විදේශීය සාකච්ඡා, සම්මන්ත්‍රණ, පුහුණු සැසි හා අධ්‍යයන සංචාර ආදී ක්‍රියාකාරකම් තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට උසස් දැනුමක් ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සැලසේ.

- පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (ශ්‍රී ලංකා ශාඛාව)
- අන්තර් පාර්ලිමේන්තු සංගමය (ශ්‍රී ලංකා කණ්ඩායම)
- සාර්ක් (SAARC) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය (ශ්‍රී ලංකා ශාඛාව)

**2.1.8 විදේශ දූත මණ්ඩල හමුවීම්.**

පාර්ලිමේන්තු හා ව්‍යවස්ථාදායක කාර්යයන් සම්බන්ධයෙන් ගරු සභානායකතුමා හමුවීමට මෙරටට පැමිණෙන විදේශ දූත පිරිස් සමග අදහස් හා ආකල්ප මෙන්ම විවිධ සම්පත් හුවමාරු කර ගැනීම මගින් රජයේ කාර්යයන්, කර්තව්‍යයන් හා ව්‍යවස්ථාදායක කටයුතු සඳහා සහය ලබා ගැනීමට ඉතා වටිනා අවස්ථාවන් උදාකර ගත හැකි වේ. ඒ අයුරින් 2023 වර්ෂය තුළ දී ගරු සභානායකතුමා පාර්ලිමේන්තුවේ දී, විදේශ දූත මණ්ඩල හා රාජතාන්ත්‍රික නිලධාරීන් හමුවී ඔවුන් සමග සම්බන්ධතා තරකර ගැනීමට මෙන්ම විවිධ අනුග්‍රහයන් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

### 2.1.9 ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම.

අභාවප්‍රාප්ත පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ගරු සභානායකතුමා විසින් 2023 වර්ෂය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

01. ගරු ගුණරත්න වීරකෝන් මැතිතුමා
02. ගරු අධිනීතිඥ රාජා කොල්ලුරේ මැතිතුමා
03. ගරු වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු මැතිතුමා
04. ගරු උපාලි ම(ර්)වින් දසනායක මැතිතුමා
05. ගරු අබ්දුල් බාසිස් කමඩරින් මැතිතුමා
06. ගරු අනාවුද සෙනෙවිරත්න මැතිතුමා
07. ගරු තිස්ස ආර් බලල්ල මැතිතුමා
08. ගරු රොහාන් තිස්ස අබේගුණසේකර මැතිතුමා
09. ගරු ලැරින් පෙරේරා මැතිතුමිය
10. ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා
11. ගරු මුත්තු ශිවලිංගම් මැතිතුමා
12. ගරු බුද්ධික සරත් කුරුකුලරත්න මැතිතුමා
13. ගරු (පූජ්‍ය) උඩවත්තේ නන්ද හිමි
14. ගරු බී.සිරිසේන කුරේ මැතිතුමා
15. ගරු ඇස්.ඒ.ආර්. මද්දුම බණ්ඩාර මැතිතුමා

### 2.1.10 නිලධාරි මැදිරියේ රාජකාරි

පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ලද අවස්ථාවන්හි දී රජයේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධීකරණ කිරීම සඳහා මෙම කාර්යාලයේ නිලධාරීන් නිල මැදිරි රාජකාරියේ යොදවනු ලැබීය.

.....  


**හර්ෂ විජේවර්ධන**  
පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්  
ප්‍රධාන ගණන්දීමේ නිලධාරි  
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය  
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

**හර්ෂ විජේවර්ධන**  
පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්  
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

03 පරිච්ඡේදය - 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා වන සමස්ත මූල්‍ය කාර්ය සාධනය

3.1 මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය

එපීඑ-01

2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය

සංශෝධිත අංශය ප්‍රතිපාදන 2023 රු.		සටහන	මත්‍ය		
			2023 රු.	2022 රු.	
	ආදායම් ලැබීම්		-	-	
	ආදායම් බදු	1	-	-	එපීඑ-1
	දේශීය භාණ්ඩ හා සේවා මත බදු	2	-	-	
	සාමාන්‍යයේ වටිනාකම මත බදු	3	-	-	
	බදු නොවන ආදායම් හා වෙනත් මුළු ආදායම් ලැබීම් (අ)	4	-	-	
	ආදායම් නොවන ලැබීම්		-	-	
	භාණ්ඩාගාර අග්‍රිම		70,279,000	65,869,000	එපීඑ-3
	නැන්සතු		747,059	13,000	එපීඑ-4
	අත්තිකාරම් ගිණුම්		2,250,168	1,998,720	එපීඑ-5
	වෙනත් ප්‍රධාන ලෙජර් ගිණුම් ලැබීම්		-	-	
	මුළු ආදායම් නොවන ලැබීම් (ආ)		73,276,227	67,880,720	
	මුළු ආදායම් ලැබීම් සහ ආදායම් නොවන ලැබීම් ඇ = (අ)+(ආ)		73,276,227	67,880,720	
	භාණ්ඩාගාරයට ප්‍රේෂණ (ඈ)		2,958,796	22	
	ශුද්ධ ආදායම් ලැබීම් සහ ආදායම් නොවන ලැබීම් ඉ = (ඇ)-(ඈ)		70,317,431	67,880,698	
	අඩු කළා : වියදම්				
51,250,000	පුනරාවර්තන වියදම්		-	-	
18,185,000	වැටුප්, වෙනත් සහ අනෙකුත් සේවක ප්‍රතිලාභ	5	47,692,420	46,019,309	එපීඑ-2(i)
415,000	අනෙකුත් භාණ්ඩ හා සේවා	6	16,887,362	16,528,568	
-	සහනාධාර, ප්‍රදාන සහ මාරුකිරීම්	7	389,223	459,181	
-	සොළී ගෙවීම්	8	-	-	
-	වෙනත් පුනරාවර්තන වියදම්	9	-	-	
69,850,000	මුළු පුනරාවර්තන වියදම් (ඊ)		64,969,005	63,007,058	
600,000	මූලධන වියදම්				
	මූලධන වත්කම් පුනරුත්ථාපනය හෝ වැඩිදියුණු කිරීම්	10	526,656	1,126,570	එපීඑ-2(ii)
	මූලධන වත්කම් අත්පත් කර ගැනීම්	11	-	-	
	ප්‍රාග්ධන මාරුකිරීම්	12	-	-	
	මූල්‍ය වත්කම් අත්පත් කර ගැනීම්	13	-	-	
100,000	තැඹියා වර්ධනය	14	92,000	249,277	
-	වෙනත් මූලධන වියදම්	15	-	-	
700,000	මුළු මූලධන වියදම් (උ)		618,656	1,375,847	
	නැන්සතු ගෙවීම්		747,059	13,000	එපීඑ-4
	අත්තිකාරම් ගෙවීම්		2,181,950	1,876,833	එපීඑ-5
	වෙනත් ප්‍රධාන ලෙජර් ගිණුම් ගෙවීම්		-	-	
	ප්‍රධාන ලෙජර් වියදම් (ඌ)		2,929,009	1,889,833	
	මුළු වියදම් ඊ = (ඊ)+(උ)+(ඌ)		68,516,670	66,272,738	
	දෙසැම්බර් 31 දිනට සේයය ඒ = (ඉ)-(ඊ)		1,800,761	1,607,960	
	අභිමත ගැලපුම් ප්‍රකාශනය අනුව සේයය		1,800,761	1,607,960	එපීඑ-7
	දෙසැම්බර් 31 දිනට අග්‍රිම සේයය		-	-	එපීඑ-3
			1,800,761	1,607,960	



### 3.3 මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය

ඒපීඑ-8

2023 ජනවාරි 31 දිනට  
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය

සටහන	කොටස	
	2023 රු.	2022 රු.
මූල්‍ය තොරතුරු වත්කම්		
දේපළ, පිරිසක හා උපකරණ	92,476,496	38,376,496
මූල්‍ය වත්කම්		
අත්තිකාරම් ගිණුම් මුදල් හා මුදල් සමාන දෑ	5,164,130	5,232,348
මුළු වත්කම්	97,640,626	43,608,844
ලබාගත් වත්කම් / සහකාරයන්		
භාණ්ඩාගාරය වෙත ලබාගත් වත්කම් දේපළ පිරිසක හා උපකරණ සංචිතය කුලී හා වැඩි අත්තිකාරම් සංචිතය	5,164,130 92,476,496	5,232,348 38,376,496
ජංගම වගකීම්		
තැන්පතු ගිණුම්	-	-
අග්‍රීම් සේවය	-	-
මුළු වගකීම්	97,640,626	43,608,844

පිටු අංක 07 සිට 23 දක්වා ඒපීඑ 1 සිට ඒපීඑ 7 දක්වා වූ ආකෘති පත්‍රවලින් ඉදිරිපත් කෙරෙන ගිණුම් තොරතුරු සහ ඇමුණුම් පිටු අංක 24 සිට 29 දක්වා ඇතුළත් ගිණුම් සටහන් විස්තර ද මෙම අවසන් ගිණුම්වලින් අත්තිකාරම් කොටස් වේ. මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පොදුවේ පිළිගත් ගිණුම් මූලධර්මවලට අනුකූලව සිදුකර ඇති අතර මෙහිදී මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් මගින් භාණ්ඩාගාර කර ඇති පරිදි වඩාත් සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිත කර ඇත. ඉහත අවසන් ගිණුම්වල සඳහන් සංඛ්‍යා, ඊට අදාළ ගිණුම් සටහන් හා අනෙකුත් ගිණුම් තොරතුරු භාණ්ඩාගාර ගිණුම් පොත් සමඟ සැසඳීම කර ඇති බවටත් ඒවා එම සංඛ්‍යා සමඟ එකඟ වන බවටත් මෙයින් සහතික කරමු.

මූල්‍ය සාලනය සඳහා එල්ලාපි අභ්‍යන්තර සාලන පද්ධතියක් වාර්තාකරණ ආයතනය තුළ පවතින බවත් මූල්‍ය සාලනය සඳහා අභ්‍යන්තර සාලන පද්ධතියේ සඵලතාවය අධීක්ෂණය කිරීමටත් ඒ අනුව එම පද්ධති එල්ලාපි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිදි වෙනස් කිරීම් සිදුකිරීමට වරින් වර සමාලෝචන සිදුකරන බවත් මෙයින් සහතික කරමු.

.....  
ප්‍රධාන ගණන්දීමේ නිලධාරී  
නම :  
තනතුර :  
දිනය : 2024.02. 26

.....  
ගණන්දීමේ නිලධාරී  
නම :  
තනතුර :  
දිනය : 2024.02. 26

.....  
ප්‍රධාන මූල්‍ය නිලධාරී/ප්‍රධාන ගණකාධිකාරී/  
අධ්‍යක්ෂ (මුදල්) / කොමසාරිස් (මුදල්)  
නම :  
දිනය : 2024.02. 26  
.....  
මානව සම්පත් සහ සාමාන්‍ය කාර්යාලය  
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  
ශ්‍රී ජනරජයේ ප්‍රධාන කාර්යාලය

හරිප්පි විජේවර්ධන  
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කාර්යාලය  
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  
ශ්‍රී ජනරජයේ ප්‍රධාන කාර්යාලය

හරිප්පි විජේවර්ධන  
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කාර්යාලය  
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  
ශ්‍රී ජනරජයේ ප්‍රධාන කාර්යාලය



### 3.4 මුදල් ප්‍රවාහ පිළිබඳ ප්‍රකාශය

ඒසල්-පී

2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

	රුපියල්	
	2023 රු.	2022 රු.
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහයන්</b>		
මුළු බදු ලැබීම්	-	-
සාක්ෂි, අධිකාර, දඩමුදල් සහ බලපත්‍ර	-	-
ලාභ	-	-
ආදායම් ජනාවාහ ලැබීම්	-	-
වෙනත් ආදායම් සීමිත වෙනුවෙන් එකතු කරන ලද ආදායම්	-	-
අග්‍රිම ලැබීම්	70,279,000	65,869,000
අත්තිකාරම් අයකර ගැනීම්	-	-
නැත්තක් ලැබීම්	747,059	13,000
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහය (අ)</b>	<b>71,026,059</b>	<b>65,882,000</b>
<b>අඩුකළා: මුදල් වැය කිරීම්</b>		
පුද්ගල සේවකවරුන් හා මෙහෙයුම් වියදම්	64,617,875	62,503,997
සහනාධාර සහ මාරුකිරීම්	389,223	459,181
වෙනත් වැය සීමිත වෙනුවෙන් දරන ලද වියදම්	-	-
ආණ්ඩාගාරයට පියවන ලද අග්‍රිම	2,958,796	22
අත්තිකාරම් ගෙවීම්	1,694,450	1,529,953
නැත්තක් ගෙවීම්	747,059	13,000
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුදල් ප්‍රවාහය (ආ)</b>	<b>70,407,403</b>	<b>64,506,153</b>
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහය (ඇ) = (අ) - (ආ)</b>	<b>618,656</b>	<b>1,375,847</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහයන්</b>		
මොඩ්‍රේ	-	-
ලාභාංශ	-	-
විමිකම් ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස හා මොඩ්‍රේ වත්කම් විකිණීම	-	-
උපකරණ අයකර ගැනීම්	-	-
<b>ආයෝජන ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහය (ඈ)</b>	<b>-</b>	<b>-</b>
<b>අඩුකළා: මුදල් වැය කිරීම්</b>		
මුළු වැය වියදම්	618,656	1,375,847
<b>ආයෝජන ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුළු මුදල් ප්‍රවාහය (ඉ)</b>	<b>618,656</b>	<b>1,375,847</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහය (ඊ) = (ඈ) - (ඉ)</b>	<b>(618,656)</b>	<b>(1,375,847)</b>
<b>මෙහෙයුම් හා ආයෝජන ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහය (උ) = (ඇ) + (ඊ)</b>	<b>-</b>	<b>-</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහයන්</b>		
දේශීය ණය ගැනීම්	-	-
විදේශීය ණය ගැනීම්	-	-
ප්‍රදානයන් ලැබීම්	-	-
<b>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුළු මුදල් ප්‍රවාහය (ඌ)</b>	<b>-</b>	<b>-</b>
<b>අඩුකළා: මුදල් වැය කිරීම්</b>		
දේශීය ණය ආපසු ගෙවීම්	-	-
විදේශීය ණය ආපසු ගෙවීම්	-	-
<b>මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුළු මුදල් ප්‍රවාහය (ඍ)</b>	<b>-</b>	<b>-</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නැගුණු මුදල් ප්‍රවාහය (ඎ) = (ඌ) - (ඍ)</b>	<b>-</b>	<b>-</b>
<b>මුදල්වල දේශීය වෙනස්වීම් (ඞ) = (උ) + (ඎ)</b>	<b>-</b>	<b>-</b>
පනවාරි 01 දිනට ආරම්භක මුදල් අවශේෂය	-	-
දෙසැම්බර් 31 දිනට අවසාන මුදල් අවශේෂය	-	-



### 3.5 මූල්‍ය ප්‍රකාශ සටහන්

#### 1. වාර්තාකරණ කාලපරිච්ඡේදය

2023 ජනවාරි මස 01 සිට දෙසැම්බර් 31 දක්වා වූ කාල පරිච්ඡේදය මෙම මූල්‍ය ප්‍රකාශයන්ට අදාළ වාර්තාකරණ කාල පරිච්ඡේදය වේ.

#### 2. මිනුම්කරණ පදනම

මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය මත පිළියෙල කර ඇති අතර සමහර වත්කම්වල ඓතිහාසික පිරිවැය නැවත තක්සේරු කරන ලද වටිනාකමට වැඩිදියුණු කර ඇත. අන්‍යාකාරයෙන් දක්වා නොමැති විට ගිණුම් පිළියෙල කිරීම වැඩිදියුණු කළ මුදල් පදනම මත සිදු කරයි.

මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා රුපියල්වලින් ආසන්නතම රුපියලට ඉදිරිපත් කර ඇත.

#### 3. අදායම් හඳුනාගැනීම

හුවමාරු හා හුවමාරු නොවන ආදායම් ඒවායේ බදු වන කාලසීමාව නොසලකා, ගිණුම් කාලසීමාව තුළ මුදල් ලැබීම් අනුව හඳුනාගනු ලැබේ.

#### 4. දේපළ, පිරියත හා උපකරණ හඳුනාගැනීම හා මැනීම.

වත්කමට අදාළ අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ලැබෙන බවට තහවුරුවක් ඇති විට හා එම වත්කම් විශ්වාසනීයව මැනිය හැකි නම් එම වත්කම් දේපළ, පිරියත හා උපකරණ ලෙස හඳුනාගනු ලැබේ.

දේපළ, පිරියත හා උපකරණ පිරිවැයට හඳුනාගන්නා අතර පිරිවැය ආකෘතිය අදාළ නොවන අවස්ථාවලදී නැවත තක්සේරු කරන ලද අගය යොදා ගනී.

#### 5. දේපළ, පිරියත හා උපකරණ සංචිතය

මෙම සංචිත ගිණුම දේපළ, පිරියත හා උපකරණවල අනුරූප ගිණුම වේ.

#### 6. මුදල් හා මුදල් සමාන දෑ

2023 දෙසැම්බර් 31 දිනට අතැති දේශීය ව්‍යවහාර මුදල් තෝට්ටු සහ කාසිවලින් මුදල් හා මුදල් සමාන දෑ සමන්විත වේ.

### 3.6 ආදායම් එකතු කිරීමේ කාර්ය සාධනය

රු. ,000

ආදායම් කේතය	ආදායම් කේතයේ විස්තරය	ආදායම් ඇස්තමේන්තුව		එකතු කරන ලද ආදායම	
		මුල් ඇස්තමේන්තුව	අවසන් ඇස්තමේන්තුව	ප්‍රමාණය (රු.)	අවසාන ආදායම් ඇස්තමේන්තුවේ % ලෙස
		අදාළ නොවේ.			

3.7 වෙන් කරන ලද ප්‍රතිපාදන උපයෝගී කර ගැනීමේ කාර්ය සාධනය

රු. ,000

ප්‍රතිපාදන වර්ගය	වෙන් කරන ලද ප්‍රතිපාදන		තත්‍ය වියදම	උපයෝගී කරනු ලැබූ ප්‍රතිපාදන, අවසන් කරන ලද අවසාන ප්‍රතිපාදන ප්‍රමාණයේ % ලෙස
	මුල් ප්‍රතිපාදනය	අවසාන ප්‍රතිපාදනය		
පුනරාවර්තන	69,850	69,850	64,969	93.01%
ප්‍රාග්ධන	700	700	619	88.43%

3.8 මු.රෙ . 208 ප්‍රකාරව, වෙනත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තුවල නියෝජිතයෙකු ලෙස මෙම දෙපාර්තමේන්තුවට/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට/පළාත් සභාවට ප්‍රදානය කරන ලද ප්‍රතිපාදන

රු. ,000

අනු අංකය	ප්‍රතිපාදන ලද අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව	ප්‍රතිපාදනයේ අරමුණ	ප්‍රතිපාදන		තත්‍ය වියදම	උපයෝගී කර ගන්නා ලද ප්‍රතිපාදන, ලබා දුන් අවසාන ප්‍රතිපාදන වල % ලෙස
			මුල් ප්‍රතිපාදන	අවසාන ප්‍රතිපාදන		
	අදාළ නොවේ.					

3.9 මූල්‍ය නොවන වත්කම් වාර්තා කිරීමේ කාර්ය සාධනය

රු. ,000

වත්කම් කේතය	කේත විස්තරය	31.12.2023 දිනට භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව ශේෂය	31.12.2023 දිනට මූල්‍ය තත්ත්ව වාර්තාව අනුව ශේෂය	ඉදිරියේ දී ගිණුම් කරණයට නියමිත	ප්‍රගතිය % ලෙස වාර්තා කිරීම.
9151	ගොඩනැගිලි හා ව්‍යුහයන්	පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පිහිටා ඇති කාර්යාලයකි			
9152	යන්ත්‍රෝපකරණ	92,476	92,476		100%
9153	ඉඩම්	අදාළ නොවේ.			
9154	අස්පාභය වත්කම්	අදාළ නොවේ.			
9155	ජීව විද්‍යාත්මක වත්කම්	අදාළ නොවේ.			
9160	කෙරීගෙන යන වැඩ	අදාළ නොවේ.			
9180	බදු දෙන ලද වත්කම්	අදාළ නොවේ.			

### 3.10 විගණකාධිපතිවරයාගේ වාර්තාව

ඇමුණුම 01 බලන්න

## 04 පරිච්ඡේදය - කාර්ය සාධන දර්ශක

### 4.1 ආයතනයේ කාර්ය සාධන දර්ශක (ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව)

විශේෂිත දර්ශක	අපේක්ෂිත නිමවුමේ ප්‍රතිශතයක් (%) ලෙස තත්‍ය නිමවුම		
	100%-90%	89%-75%	74%-50%
1. පනත් පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීම.	100%		
2. ගැසට් නිවේදන පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීම.	100%		

## 05 පරිච්ඡේදය - තිරසාර සංවර්ධන අරමුණු (SDG) සපුරා ගැනීමේ කාර්ය සාධනය

### 5.1 හඳුනාගන්නා ලද අදාළ තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන ඉලක්ක අත්කර ගැනීම සඳහා සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන මගින් එකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත සහ ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් හා ක්‍රියාමාර්ග වෙනුවෙන් රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති රාමුව සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක කටයුතු ආණ්ඩුව වෙනුවෙන් මෙහෙයවීම පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් සිදුවේ.

ඒ අනුව තිරසාර සංවර්ධන අරමුණු සියල්ලෙහිම ඉලක්ක සපුරා ගැනීම සඳහා වක්‍රව දායකවේ.

## 06 පරිච්ඡේදය - මානව සම්පත් පැතිකඩ

### 6.1 සේවක සංඛ්‍යා කළමනාකරණය

	අනුමත සේවක සංඛ්‍යාව	පවතින සේවක සංඛ්‍යාව	ඇඛැර්තු/(අතිරික්ත)
ජ්‍යෙෂ්ඨ	03	03	-
තෘතීයික	04	04	-
ද්විතීයික	12	12	-
ප්‍රාථමික	21	20	01

### 6.2 මානව සම්පත් හිඟය හෝ අතිරික්තියට බලපානු ලැබූ කරුණු

කාර්යාල සේවක සේවයේ සේවය කල නිලධාරියකු විශ්‍රාම යෑම.

**6.3 මානව සම්පත් සංවර්ධනය**

වැඩසටහනේ නම	පුහුණු කරන ලද සේවක සංඛ්‍යාව	වැඩ සටහනේ කාල සීමාව	සමස්ථ ආයෝජනය (රු. '000)		වැඩසටහනේ ස්වභාවය (දේශීය/විදේශීය)	නිමවුම/ලබාගත් දැනුම
			දේශීය	විදේශීය		
පරිගණක ජාල පරිපාලක පාඨමාලාව	1	මාස 9 (අර්ධ කාල)	83.64	-	දේශීය	2023 දෙසැම්බර් මස අවසානය දක්වා පාඨමාලාව පැවැත්වේ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)	1	අවු. 1 (අර්ධ කාල)	85.00	-	දේශීය	2023 දෙසැම්බර් දක්වා පාඨමාලාව පැවැත්වේ
ජපානයේ නාගොයා විශ්වවිද්‍යාලයේදී ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිය	1	අවු. 2 (පූර්ණ කාලීන)	-	-	විදේශීය	2025 ඔක්තෝබර් මස 20 දින දක්වා පාඨමාලාව පැවැත්වේ.

**වෙනත් විභාග**

ඒකාබද්ධ රියදුරු සේවයේ II ශ්‍රේණියේ රියදුරන් සඳහා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පවත්වා ඇත.

ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් සඳහා දෙවන භාෂා ප්‍රවීණතා පාඨමාලාවට සහභාගී කරවා ඇත.

**07 පරිච්ඡේදය - අනුකූලතා වාර්තාව**

අදාළ කරගත යුතු අවශ්‍යතාවය	අනුකූලතා තත්ත්වය (අනුකූලවේ. / අනුකූල නොවේ.)	අනුකූල නොවේ නම් ඒ සඳහා කෙටි පැහැදිලි කිරීම.	අනුකූල නොවීම අනාගතයේ වළක්වා ගැනීමට යෝජනා කරන නිරවද්‍යකරණ ක්‍රියාමාර්ග
<b>1. පහත සඳහන් මූල්‍ය ප්‍රකාශ/ ගිණුම් නියමිත දිනට ඉදිරිපත් කොට තිබේ.</b>			
1.1 වාර්ෂික මූල්‍ය ප්‍රකාශ	අනුකූල වේ.		
1.2 රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම	අනුකූල වේ		
1.3 ව්‍යාපාර හා නිෂ්පාදන අත්තිකාරම් ගිණුම් (වාර්ෂික අත්තිකාරම් ගිණුම්)	-		
1.4 ගබඩා අත්තිකාරම් ගිණුම්	-		
1.5 විශේෂ අත්තිකාරම් ගිණුම්	-		
1.6 වෙනත්	-		
<b>2. පොත් පත් හා ලේඛණ නඩත්තු කිරීම( මු.රෙ.445 )</b>			
2.1 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ 267/2018 අනුව ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.2 පුද්ගල පඩිනඩි ලේඛන/ පුද්ගල පඩිනඩි කාඩ්පත් යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.3 විගණන විමසුම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.4 අභ්‍යන්තර විගණන වාර්තා ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.5 සියළුම මාසික ගිණුම් සාරාංශ (CIGAS) පිලියෙල කර නියමිත දිනට මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම.	අනුකූලවේ.		
2.6 වෙක්පත් හා මුදල් ඇණවුම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.7 ඉන්වෙන්ට්‍රි ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.8 තොග ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.9 හානි පාඩු ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.10 බැරකම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
2.11 උප පත්‍රිකා පොත් ලේඛනය (GA-N20) යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
<b>3. මූල්‍ය පාලනය සඳහා කාර්යයන් අභිනියෝජනය කිරීම. (මු.රෙ.135)</b>			
3.1 මූල්‍ය බලතල ආයතනය තුළ බලතල පවරා දී තිබීම.	අනුකූලවේ.		
3.2 මූල්‍ය බලතල පවරාදීම පිළිබඳ ආයතනය තුළ දැනුවත් කර තිබීම.	අනුකූලවේ.		

3.3 සෑම ගනුදෙනුවක්ම නිලධාරීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හරහා අනුමත වෙන පරිදි බලතල පවරා දී තිබීම.	අනුකූලවේ.		
3.4 2014.05.11 දිනැති අංක 171/2004 දරණ රාජ්‍ය ගිණුම් වනුයේදී අනුව, රජයේ පඩිපත්, මෘදුකාංග පැකේජය භාවිතා කිරීමේදී ගණකාධිකාරීවරයන්ගේ පාලනයට යටත්ව කටයුතු කිරීම	අනුකූල නොවේ.	අනුමත කාර්යය මණ්ඩලයේ ගණකාධිකාරීවරයෙක් නැත.	
<b>4 වාර්ෂික සැලසුම් සකස් කිරීම.</b>			
4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම.	අනුකූලවේ		
4.2 වාර්ෂික ප්‍රවේශන සැලැස්ම සකස් කිරීම.	අනුකූලවේ		
4.3 වාර්ෂික අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කිරීම.	-		
4.4 වාර්ෂික ඇස්තමේන්තුව සකස් කොට ජාතික අයවැය දෙපාර්තමේන්තුවට (NBD) නියමිත දිනට ඉදිරිපත් කිරීම.	අනුකූලවේ		
4.5 වාර්ෂික මුදල් ප්‍රවාහ ප්‍රකාශය නියමිත දිනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබීම.	අනුකූලවේ		
<b>5. විගණන විමසුම්</b>			
5.1 විගණකාධිපතිවරයා විසින් නියම කොට ඇති දිනට, සියළුම විගණන විමසුම්වලට පිළිතුරු ලබාදී තිබීම.	අනුකූලවේ		
<b>6. අභ්‍යන්තර විගණනය</b>			
6.1 මු.රෙ. 134 (2) DMA/1-2019 අනුව, වසර ආරම්භයේදී විගණකාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කිරීම.	-		
6.2 සෑම අභ්‍යන්තර විගණන වාර්තාවකටම මාසයක කාලයක් තුළදී පිළිතුරු සපයා තිබීම.	-		
6.3 2018 අංක. 19 දරණ ජාතික විගණන පනතේ 40(4) උපවගන්තිය ප්‍රකාරව, සියළුම අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබීම.	-		
6.4 මුදල් රෙගුලාසි 134 (3) ප්‍රකාරව, සියළුම අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර තිබීම.	-		
<b>7 විගණන හා කළමනාකරණ කමිටු</b>			
7.1 DMA වනුයේදී 1-2019 අනුව, අවම වශයෙන් විගණන හා කළමනාකරණ කමිටු 04 ක් වත් අදාළ වර්ෂය තුළ පවත්වාගෙන තිබීම.	-		
<b>8 වත්කම් කළමනාකරණය</b>			
8.1 අංක.01/2017 දරණ වත්කම් කළමනාකරණ වනුයේදී 07 වන පරිච්ඡේදය අනුව, වත්කම් මිලදී ගැනීම් හා අපහරණය කිරීම් පිළිබඳ තොරතුරු කොම්ප්‍රෝවර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබීම.	අනුකූලවේ.		
8.2 ඉහත සඳහන් වනුයේදී 13 වන පරිච්ඡේදය ප්‍රකාරව, එම වනුයේදී විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය සඳහා සුදුසු සම්බන්ධතා නිලධාරියකු	අනුකූලවේ.		

පත් කර එම නිලධාරියා පිළිබඳ තොරතුරු කොමිට්ටිවලට ජනරාල් කාර්යාලයට වාර්තා කර තිබීම.			
8.3 රාජ්‍ය මුදල් වකුලේඛ අංක. 05 / 2016 අනුව , භාණ්ඩ සමීක්ෂණ පවත්වා අදාළ වාර්තා නියමිත දිනට විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීම.	අනුකූලවේ.		
8.4 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයෙන් අනාවරණය වූ අතිරික්ත, ඌණතා හා වෙනත් නිර්දේශ වකුලේඛයේ සඳහන් කාලය තුළ සිදුකොට තිබීම.	අනුකූලවේ.		
8.5 ගර්භිත භාණ්ඩ අපහරණය කිරීම මු.රෙ. 772 අනුව සිදු කිරීම.	අනුකූලවේ.		
<b>9. වාහන කළමනාකරණය</b>			
9.1 සංචිත වාහන සඳහා දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා සකස් කොට නියමිත දිනට විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.	අනුකූලවේ.		
9.2 වාහන ගර්භිත වී මාස 06 කට වඩා අඩු කාලයකදී අපහරණය කර තිබීම.	අනුකූලවේ.		
9.3 වාහන ලොග් පොත් පවත්වා ගනිමින් ඒවා යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	අනුකූලවේ.		
9.4 සෑම වාහන අනතුරක් සම්බන්ධයෙන්ම මු.රෙ.103,104,109 හා 110 ප්‍රකාරව කටයුතු කිරීම.	අනුකූලවේ.		
9.5 2016.12.29 දිනැති අංක.2016/30 දරණ රාජ්‍ය පරිපලාන වකුලේඛයේ 3.1 ඡේදයේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, වාහනවල ඉන්ධන දහනය වීම නැවත පරීක්ෂා කිරීම.	අනුකූලවේ.		
9.6 කල්බදු කාලසීමාවෙන් අනතුරුව, බදු වාහන ලොග් පොත්වල සම්පූර්ණ අයිතිය පවරාගෙන තිබීම.	අනුකූලවේ.		
<b>10 බැංකු ගිණුම් කළමනාකරණය</b>			
10.1 නියමිත දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කර සහතික කර ඒවා විගණනය සඳහා ඉදිරිපත් කර තිබීම.	අනුකූලවේ.		
10.2 සමාලෝචිත වර්ෂයේදී හෝ ඊට පෙර වර්ෂවල සිට ඉදිරියට රැගෙන ආ අක්‍රීය බැංකු ගිණුම් නිරවුල් කර තිබීම.	අනුකූලවේ.		
10.3 බැංකු සැසඳුම් ප්‍රකාශවලින් අනාවරණය වූ හා ගැලපුම් කළයුතුව තිබූ ශේෂ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කොට එම ශේෂ මාසයක කාලයක් ඇතුළත නිරවුල් කර තිබීම.	අනුකූලවේ.		
<b>11 ප්‍රතිපාදන උපයෝජනය</b>			
11.1 සලසා තිබූ ප්‍රතිපාදන ඒවායේ සීමාව ඉක්මවා නොයන පරිදි වියදම් දැරීම.	අනුකූලවේ.		
11.2 මු.රෙ. 94 (1) ප්‍රකාරව සලසන ලද ප්‍රතිපාදනයන් උපයෝජනය කළ පසු වර්ෂ අවසානයේදී ඉතිරි ප්‍රතිපාදන සීමාව නොඉක්මවන පරිදි බැරකම්වලට එළඹීම.	අනුකූලවේ.		
<b>12 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්</b>			
12.1 සීමාවන්වලට අනුකූලවීම.	අනුකූලවේ.		
12.2 හිඟහිටි ණය ශේෂ පිළිබඳව කාල විශ්ලේෂණයක් සිදු කර තිබීම.	අනුකූලවේ.		
12.3 වර්ෂයක වැඩි කාලයක සිට පැවත එන හිඟ හිටි ණය ශේෂ නිරවුල් කර තිබීම.	අනුකූලවේ.		

<b>13 පොදු තැන්පත් ගිණුම</b>			
13.1 කල් ඉකුත්වූ තැන්පතු සම්බන්ධයෙන් මු.රෙ. 571 ප්‍රකාරව කටයුතු කර තිබීම.	අනුකූලවේ.		
13.2 පොදු තැන්පතු සඳහා වන පාලන ගිණුම යාවත්කාලීන කර පවත්වාගෙන යාම.	-		
<b>14 අග්‍රිම ගිණුම</b>			
14.1 සමාලෝචිත වර්ෂයේ අවසානයේදී මුදල් පොතේ ශේෂය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර තිබීම.	අනුකූලවේ.		
14.2 මු.රෙ. 371 ප්‍රකාරව නිකුත් කළ තත් කාර්ය අතුරු අග්‍රිම, එම කාර්යය අවසන් වී මාසයක් ඇතුළත නිරවුල් කර තිබීම.	අනුකූලවේ.		
14.3 මු.රෙ. 371 ප්‍රකාරව අනුමත සීමාව ඉක්මවා නොයන පරිදි තත් කාර්යය අතුරු අග්‍රිම නිකුත් කර තිබීම.	අනුකූලවේ.		
14.4 අග්‍රිම ගිණුමේ ශේෂය, භාණ්ඩාගාරයේ පොත් සමඟ මාසිකව සැසඳුම් කිරීම.	අනුකූලවේ.		
<b>15. ආදායම් ගිණුම</b>			
15.1 අදාළ රෙගුලාසිවලට අනුකූලව රැස්කළ ආදායමේන ආපසු ගෙවීම් සිදු කොට තිබීම.	අනුකූලවේ.		
15.2 රැස්කර තිබූ ආදායම්, තැන්පතු ගිණුමට බැර නොකොට සෘජුවම ආදායමට බැරකර තිබීම.	අනුකූලවේ.		
15.3 මු.රෙ. 176 අනුව හිඟ ආදායම් වාර්තා විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීම.	අනුකූලවේ.		
<b>16. මානව සම්පත් කළමනාකරණය</b>			
16.1 අනුමත කාර්යය මණ්ඩල සීමාව තුළ කාර්යය මණ්ඩලය පවත්වාගෙන යාම	අනුකූලවේ.		
16.2 කාර්යය මණ්ඩලයේ සියළුම සාමාජිකයන් වෙත රාජකාරි ලැයිස්තු ලිඛිතව ලබාදී තිබීම.	අනුකූලවේ.		
16.3 20.09.2017 දිනැති MSD වකුලේඛ අංක.04 /2017 ප්‍රකාරව සියළුම වාර්තා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබීම.	අනුකූලවේ.		
<b>17 මහජනයා වෙත තොරතුරු ලබාදීම</b>			
17.1 තොරතුරු දැනගැනීමේ පනත හා රෙගුලාසි ප්‍රකාරව තොරතුරු නිලධාරියෙකු පත් කර තොරතුරු ලබාදීමේ ලේඛනයක් යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූලවේ.		
17.2 ආයතනය පිළිබඳ තොරතුරු එහි වෙබ් අඩවිය හරහා ලබාදී තිබෙන අතර, වෙබ් අඩවිය හරහා හෝ විකල්ප මාර්ග හරහා ආයතනය පිළිබඳ මහජනයාගේ ප්‍රශංසා/ වෝදනා පල කිරීමට පහසුකම් සලසා තිබීම.	අනුකූලවේ.		
17.3 තොරතුරු දැනගැනීමේ පනතේ 08 හා 10 වන වගන්ති ප්‍රකාරව වසරකට දෙවතාවක් හෝ වසරකට වරක් වාර්තා ඉදිරිපත් කර තිබීම.	අනුකූලවේ.		
<b>18 පුරවැසි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.</b>			
18.1 අංක.05/2008 හා 05/2018 (1) දරණ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ වකුලේඛ අනුව පුරවැසි / සේවලාභී ප්‍රඥප්තියක් සම්පාදනය කොට ක්‍රියාත්මක කොට තිබීම.	අනුකූලවේ.		

18.2 එම වකුලයේ 2.3 ඡේදයේ පරිදි, පුරවැසි/සේවා ලාභී ප්‍රඥප්තිය සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම හා ඇගයීම සඳහා ආයතන විසින් ක්‍රමවේදයක් සකස් කොට තිබීම.	අනුකූලවේ.		
<b>19 මානව සම්පත් සැලැස්ම සම්පාදනය කිරීම</b>			
19.1 2018.01.24 දිනැති රාජ්‍ය පරිපාලන වකුලයේ අංක.02/2018 ඇමුණුම 02 ආකෘතිය පදනම් කරගෙන මානව සම්පත් සැලැස්මක් සකස්කොට තිබීම.	අනුකූලවේ.		
19.2 කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයකු සඳහාම වර්ෂයකට අවම වශයෙන් පැය 12 නොඅඩු පුහුණු අවස්ථාවක් ඉහත සඳහන් මානව සම්පත් සැලැස්ම තුළ තහවුරු කොට තිබීම.	අනුකූලවේ.		
19.3 ඉහත සඳහන් වකුලයේ ඇමුණුම 01 හි දැක්වෙන ආකෘතිය පදනම් කරගෙන සමස්ත කාර්ය මණ්ඩලය සඳහාම වාර්ෂික කාර්ය සාධන ගිවිසුම් අත්සන් කර තිබීම.	අනුකූලවේ.		
19.4 ඉහත වකුලයේ 6.5 ඡේදය ප්‍රකාරව මානව සම්පත් සංවර්ධන සැලැස්ම පිළියෙල කිරීම, ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවර්ධනය කිරීම, නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම් පවරා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කොට තිබීම.	අනුකූලවේ.		
<b>20 විගණන ඡේදවලට ප්‍රතිචාර දැක්වීම.</b>			
20.1 ඉකුත් වර්ෂ සඳහා විගණකාධිපති විසින් නිකුත් කළ විගණන ඡේද මගින් පෙන්වා දී ඇති අඩුපාඩු නිවැරදි කොට තිබීම.	අනුකූලවේ.		

අවසානය.



# ජාතික විගණන කාර්යාලය

## தேசிய கணக்காய்வு அலுவலகம்

### NATIONAL AUDIT OFFICE



මගේ අංකය  
எனது இல.  
My No.

පීඅයිසී/ඒ/එල්එවී /01/23/103

ඔබේ අංකය  
உமது இல.  
Your No.

දිනය  
திகதி  
Date

2024 මැයි 10 දින



ප්‍රධාන ගණන් දීමේ නිලධාරී,  
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය.

ශීර්ෂය 017 - පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව.

යටෝක්ත වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශනයේ භාෂාත්‍රයෙන් වූ මුල් පිටපත් මේ සමඟ එවා ඇත.

H. S. C. P.  
එච්.එස්.එස්.පෙරේරා  
ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති  
විගණකාධිපති වෙනුවට

පිටපත -අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව





# ජාතික විගණන කාර්යාලය

## தேசிய கணக்காய்வு அலுவலகம்

### NATIONAL AUDIT OFFICE



මගේ අංකය  
எனது இல.  
My No.

පී.අයි.සී/ජී/එල්.එච්.සී/ 01/23/103

ඔබේ අංකය  
உமது இல.  
Your No.

දිනය  
திகதி  
Date

2024 මැයි 10 දින



ප්‍රධාන ගණන්දීමේ නිලධාරී,  
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

ශීර්ෂය 017 - පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව.

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය - 017 - පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලබන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ සඳහන් වේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව යථා කාලයේදී ඉදිරිපත් කරනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.



පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශනවලින් 2023 දෙසැම්බර් 31 දිනට පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.



1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානගතයන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.



1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

---

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

---

2.1 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

---

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	වටිනාකම	අනුකූල නොවීම
	රු.	
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය		
(i) මුදල් රෙගුලාසි 201(3)(අ)	17,500	දෛනික පදනමට වැටුප් ගෙවීම්වලදී එක් එක් පුද්ගලයාට වැටුප් ගෙවිය යුතු දින සංඛ්‍යාව සහතික කරන ලද ප්‍රකාශයක්, සහතික කිරීමේ නිලධාරියා විසින් අනුමත කිරීමේ නිලධාරියාගෙන් ලබා ගත යුතු වුවත්, වැටුප් වවුචර්පත් 02 ක් සඳහා එලෙස දින ගණන සහතික කර ගැනීමකින් තොරව ගෙවීම් කර තිබුණි.



(ii) මුදල් රෙගුලාසි 262 (2)

99,400

ගෙවන ලද සියලුම වවුචර්වල හා ඒවා තහවුරු කෙරෙන ලියවිලිවල “ගෙවන ලදී” මුද්‍රාව යෙදිය යුතු වුවත්, කාර්යාලීය සංචිත වාහන සඳහා ඉන්ධන සැපයීමට ලබාගත් අත්තිකාරම් පියවීම් වවුචරයේ හා අදාළ තහවුරු ලියවිලිවල “ගෙවන ලදී” මුද්‍රාව තබා නොතිබුණි.

(ආ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය

අංක 05/2008 හා 2008 පෙබරවාරි 06 දිනැති පුරවැසි/සේවලාභී ප්‍රඥප්තිය හඳුන්වා දීම සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශයේ 1.2 ඡේදය

පුරවැසි ප්‍රඥප්තිය ආයතනගත කිරීමේ දී සැලකිය යුතු මූලධර්මයක් ලෙස මහජනතාවට නිවැරදි කරුණු හා තොරතුරු විවෘතව සැපයීමට සහතික විය යුතු වුවත්, කාර්යාලීය වෙබ් අඩවියේ පවත්වා ගෙන යනු ලබන එක් එක් ආයතනයේ 2022 වර්ෂයේ වාර්ෂික කාර්යසාධන වාර්තා සභාගත කිරීම සම්බන්ධයෙන් දක්වා තිබූ තොරතුරු නිවැරදි නොවීය.

(ඇ) රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය

අංක 05/2023 හා 2023 නොවැම්බර් 30 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශයේ 7.7 ඡේදය

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මුදල් සහ හරස් සටහන් යන දෙකම සැලකිල්ලට ගෙන පිළියෙල කළ යුතු වුවත්, ආයතනය විසින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේ දී හරස් සටහන් සැලකිල්ලට ගෙන නොතිබුණි.



3. මෙහෙයුම් සමාලෝචනය

3.1. කළමනාකරණ දුර්වලතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයන්හි පස්වරු 5.30 න් පසුව සේවයේ යෙදීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාවලට අදාළ වවුචර්පත්වල පිටවීම් තහවුරු කිරීමේ ලේඛන නොමැතිව නිලධාරීන් 38 දෙනෙකුට රු.104,250 ක් ගෙවා තිබුණි.

(ආ) පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වූ 2023 ජූලි 01 වන සෙනසුරාදා දින සේවය කිරීම වෙනුවෙන් 1/20 දීමනාව සඳහා ඇඟිලි සලකුණු මුද්‍රිත සටහන නිවැරදි බව පරීක්ෂා කර, සහතික කිරීමකින් තොරව රු.65,915 ක් නිලධාරීන් 33 දෙනෙකුට ගෙවා තිබුණි.

4 යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ විධිවිධාන අනුව ප්‍රධාන ගණන්දීමේ නිලධාරි විසින් අභ්‍යන්තර විගණන කර්තව්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.

*H.S.S.P.*

එච්.එස්.එස්.පෙරේරා

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති

විගණකාධිපති වෙනුවට

**එච්.එස්.එස්. පෙරේරා**  
**ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති**  
**ජාතික විගණන කාර්යාලය**  
**බත්තරමුල්ල**

